

அரசாங்கச் சொத்துக்களின் ஆண்டுத் திணைக்களக் கணக்கெடுப்பு (நி.பி. 858)
Annual Departmental Survey of Government Property (F.R. 858)

[illegible]

දෙපාර්තමේන්තුව

திரிணை கிருஷ்ணம்

Department

[illegible]

கணிப்புச் சபை உறுப்பினர் அனையாப்பம்

Singnatures of members of the Board of Survey

----- අමාත්‍යාංශයේ ලේකම්ගේ තීරණය ලිවීම සඳහා
මේ කොටස හිට්ටු කැබිනට් යුතුය. 858 (V) වැනි මු. රෙ.

----- அமைப்பின் செயலாளரின் தீர்மானத்திற்கு இடமில்லை -----
 ஒத்திசைப்பதல் வேண்டுகிற தி. பி. 858 (V)

This space should be reserved for the decision of the Secretary of the Ministry
of ----- F.R. 858(V).

ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ ලේඛනය

අනු වූ ලිපියක් නොමැතිව හානිධානාරය වෙත හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත හෝ ආණ්ඩුවේ ඒජන්ත වෙත හෝ යැවීම සඳහා වේ (මු. රෙ. 877)

දෙපාර්තමේන්තුව :

[illegible]

ගාණිධි	අංකය	ලකුණ S, D, R, T, සහ වෙනත් සඳහන් කළ යුතුය	කිටයුතු විශේෂ කරුණු සැලකිය යුතුයි : ගාණිධි ගැටලු කරනු ලැබූ කාලපරිච්ඡේදය මෙහි සඳහන් කළ යුතුය

මුළු ගාණිධි ගණන (අතුරෙන් සටහන් කළ යුතුය) :

දිනය : 20 මස දින දීය. අත්සන :

දිනය : 20 මස දින දීය

877 මු. රෙ. අනුකූලව, ඉහතින් සඳහන් වූණු ගාණිධි පරීක්ෂා කොට බලා, ඉන් කුමක් විකිණිය යුතුද, කුමක් විනය කොට දමිය යුතුද, කුමක් වරාය ඉංජිනේරු දෙපාර්තමේන්තුවට යැවිය යුතු දැයි වාර්තා කිරීම සඳහා පහත දැක්වෙන මණ්ඩලය පත් කරන ලදී :-

මණ්ඩලය
සහ අයගෙන් සමන්විත වේ.

දෙපාර්තමේන්තු ප්‍රධානියා.

මණ්ඩලයේ වාර්තාව

මෙම ලේඛනයෙහි සඳහන් වී ඇති ගාණිධි මැනවින් පරීක්ෂා කොට බැලූ මණ්ඩලය, එම ගාණිධි අතරින් S අත්පතරය යෙදූ ගාණිධි ප්‍රයෝජනයට ගත නොහැකි බැවින් විකිණිය යුතු බවත්, D අත්පතරය යෙදූ ගාණිධි ප්‍රයෝජනයට ගත නොහැකි බැවින් විනය කොට දමිය යුතු බවත්, R අත්පතරය යෙදූ ගාණිධි ප්‍රතිසංස්කරණය කළ හැකි බැවින් ඉතිරි කොට තබාගත යුතු බවත්, T අත්පතරය යෙදූ ගාණිධි ප්‍රයෝජනයට ගත නොහැකි බැවින් ප්‍රසිද්ධ වෙතට මෙහි විකිණීම සඳහා වරාය ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙත යැවිය යුතු බවත් වාර්තා කරයි.

(අත්සන් කළේ) :

20 මස දින දීය. පරීක්ෂක මණ්ඩලය.

පහත සඳහන් වන රෙගුලාසිවලට හැකි තරම් අදාළ වන පරිදි මණ්ඩලයේ නිර්දේශයකට අනුකූලව මෙසේ නියෝග කරනු ලැබේ :-

- (1) ගාණිධි විකිණීමේදී හා අනුමත කරන ලද පරිදි විනය කිරීමේ දී ද මණ්ඩලයේ සාමාජිකයෙක් ද එහි සිටිය යුතුය.
- (2) විකිණීමට නියමිත වූ එහෙත්, කිසිම ඉල්ලීමක් ඉදිරිපත් නොවුණු, නැතහොත් විකුණනු ලැබ මුදල් ද ගෙවූ, එහෙත්, මිලයට ගත් තැනැත්තා විසින් ඉවත් කර ගනු නොලැබූ ගාණිධි, මණ්ඩලයේ සාමාජිකයකු ඉදිරිපිට දීම විනය කළ යුතුය.
- (3) විකුණන ලද ගාණිධි ද, ඉන් ලැබුණු මුළු මුදල ද විනය කරන ලද ගාණිධි ද පිළිබඳ සහතිකයක් මණ්ඩලයේ සාමාජිකයකු විසින් එම මණ්ඩලයේ වාර්තා සටහනට ඇමිණිය යුතුය. බඩු විකිණීම පිළිබඳ දත්වීම සැහෙන පමණ ප්‍රසිද්ධ කළ යුතු ද වේ.
- (4) උපකරණ කිසිවක් විකිණීම පිණිස ඇත්නම් ඒ සියල්ල විකිණීමට පෙර කොටස්වලට කඩා දමිය යුතුය.
- (5) විකුණනු ලබන ගාණිධිවල ඇති ජනරජ ලාංඡනය මණ්ඩලයේ සාමාජිකයකු ඉදිරියේ දී මකා දමිය යුතුය. තවද, එම සාමාජිකයා ඒ පිළිබඳ සහතිකයක් මණ්ඩලයේ වාර්තා සටහනට ඇමිණිය යුතුය.

විකුණන ලද හෝ විනය කරන ලද හෝ වරාය ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙත යවන ලද හෝ ගාණිධි සියල්ල දෙපාර්තමේන්තුවේ බඩු ගබඩා විස්තර වාර්තාවෙන් කපා හරිනු ලැබේ.

20 මස දින දීය. දෙපාර්තමේන්තු ප්‍රධානියා.

ඉදිරියේ දී ඉහතින් සඳහන් වූණු ගාණිධි අතරින් S අත්පතරය ලකුණු කෙරුණු ගාණිධි විකුණු බවත්, D අත්පතරය ලකුණු කෙරුණු ගාණිධි විනය කළ බවත්, T අත්පතරය ලකුණු කෙරුණු ගාණිධි වරාය ඉංජිනේරු දෙපාර්තමේන්තුවට යැවූ බවත්, ඒ හැම අවස්ථාවක දීම එම ගාණිධියෙහි කිහිණු ජනරජ ලාංඡනය මකා දමූ බවත් මෙයින් සහතික කරමි.

(අත්සන් කළේ) :

20 මස දින දීය. පරීක්ෂක මණ්ඩලයේ සාමාජික.

[පැරණි ලේඛන]

අපහරණය කරන ලද භාණ්ඩ පිළිබඳ වාර්තාව - 2023

දිස්ත්‍රික්කය -

අනු අංකය	විස්තරය	ප්‍රමාණය	මිලදී ගත් වර්ෂය	මිලදී ගත් වටිනාකම	මිලදී ගත් වැය ශීර්ෂය	තක්සේරු වටිනාකම	වෙන්දේසි වටිනාකම	වෙනත්
1								
2								
3								
4								
5								
6								
7								
8								
9								
10								
11								
12								
13								
14								

සකස් කළේ :-

පරීක්ෂා කළේ :-

නිර්දේශ කළේ :-

දිස්ත්‍රික් අධ්‍යක්ෂ / ප්‍රාදේශීය ලේකම්

ප්‍රයෝජනයට ගත නොහැකි පාණ්ඩ ලේඛනය

අපා වූ ලිපියක් නොමැතිව පාණ්ඩුගාරය වෙත හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත හෝ ගාණිද්වේ ඒජන්ත වෙත හෝ යැවීම සදහා වේ (වු. රෙ. 877)

දෙපාර්තමේන්තුව :

[illegible]

[ଅନ୍ତରାଳ]